



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 4(11).]

**පාර්ලිමේන්තුවේ අංක 4 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය**

නිකුත් කළේ 2016 නොවැම්බර් මස 25 වැනි සිකුරාදා

2016 දෙසැම්බර් මස 03 වැනි සෙනසුරාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

මුදල් අමාත්‍යතුමා, — දේශීය ආදායම් පනත යටතේ යෝජනාව, — 2016.11.25 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඊන්ද්‍රජයේ ජනරජයේ ආණ්ඩුව අතර, 2016 ඔක්තෝබර් මස 6 දින ඇති කරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

**2016 දෙසැම්බර් මස 09 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1063/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, — සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2015.01.08 දිනට සමෘද්ධිලාභීන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
- (ආ) (i) 2015 වර්ෂයේදී දීප ව්‍යාප්තව සිදුකරන ලද සමෘද්ධි සමීක්ෂණ වාර්තාවට අනුව සමස්ත සමෘද්ධිලාභීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඉහත වාර්තාවට අනුව එක් එක් දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඉහත වාර්තාව අනුව සමෘද්ධි ආධාර ලබාදීම කපා හැරෙන පවුල් සිටින්නන්ද;
- (iv) එසේ නම්, සමෘද්ධි ආධාර ලබාදීම කපා හැරෙන පවුල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

(2)

1094/'16

ගරු අගෝක ප්‍රියන්ත මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මීගමුව - හලාවත මාර්ගයේ, මාර්ග අංක 907 යටතේ දැනට බස් රථ ධාවනය කරනු ලබන ඩීපෝ කවරේද;
- (ii) එක් එක් ඩීපෝව මගින් දිනකට ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;

- (ආ) මෙම මාර්ගයේ පෙ.ව. 4.00 සිට පෙ.ව. 6.00 දක්වා සහ ප.ව. 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පෞද්ගලික බස් රථ ධාවනය නොවීමත්, ප.ව. 5.00 සිට එම පෞද්ගලික බස් රථ සිය ගමන් වාර වෙන්නප්පුව, මාරවිල සහ මාදම්පේ නගර දක්වා පමණක් සිදු කිරීමෙන් ගමනාන්තය දක්වා ගමන් ගන්නා මගීන් විශාල පීඩාවකට ලක් වන බව එතුමා දන්නෙහිද?
- (ඇ) මෙම බස් රථ සේවය භාවිතා කරන මගීන් විශාල පීඩාවකට ලක්වන බැවින්, පෙ.ව. 4.00 සිට පෙ.ව. 6.00 දක්වා සහ ප.ව. 5.00 සිට රාත්‍රී 9.00 දක්වා අවම වශයෙන් පැය භාගයකට වරක් ලංගම බස් රථයක් ඉහත මාර්ගයේ ධාවනය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
- (ඈ) නොඑසේනම්, ඒ මන්ද?

**2016 දෙසැම්බර් මස 10 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1064/'16

ගරු කේ. කාදර් මස්තාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යාපනය හා වවුනියා ප්‍රදේශවල යුද්ධයෙන් අවතැන්වූ පවුල් 700ක් දැනට වවුනියා දිස්ත්‍රික්කයේ තාණ්ඩික්කුලම් ග්‍රාම නිලධාරී වසමට අයත් නිරුනාවට්කුලම් ගමේ ජීවත්වන බවත්;
- (ii) වර්ෂ 1995/96 කාල වකවානුවේදී ඔවුන්ට ලබාදුන් ඉඩම්වල දැනට ස්ථිර නිවාස ඉදිකර ජීවත්වන නමුත්, මේ දක්වා කිසිදු ඉඩම් ඔප්පුවක් ලබා දී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (ii) මෙම ඉඩම් පිළිබඳ ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේනම්, ඒ මන්ද?

1150/'16

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාඇල, ඒකල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක් තිබේද;
- (ii) එසේනම්, එම ඉඩමේ තිබූ යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;
- (iii) මේ වනවිට ඉතිරිව ඇති යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;

(3)

- (iv) යකඩ කුළුණු ඉවත් කිරීමට අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීම් සිදු කර යම් වැඩසටහනක් දියත් කර තිබේද;
- (v) යකඩ කුළුණු ඉවත් කිරීමේදී යම් වංචාවක් සිදුවී තිබේ නම්, අදාළ පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1218/16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ නොපවත්වා ගතව ඇති කාලය වසර 1½ ඉක්මවා ඇති බව එතුමා පිළිගන්නේද;
- (ii) නව පළාත් පාලන මැතිවරණ පනත ප්‍රකාරව, පසුගිය රජය විසින් සීමා නිර්ණය කොමිසම පත් කරනු ලැබූ දිනය; කොමිසමේ කාලය අවසන් වූ දිනය සහ එම කොමිසමේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව නව සීමා නිර්ණය සහිත කොට්ඨාස ගැසට් කරනු ලැබූ දිනය; වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) වත්මන් රජය විසින් සීමා නිර්ණය කොමිසම පත්කරනු ලැබූ දිනය කවරේද;
- (ii) ඔවුන් වෙත ලැබී තිබූ සංශෝධන සංඛ්‍යාව කොපමණද;
- (iii) අදාළ සංශෝධන ඉදිරිපත් කළ දිනයන්, පුද්ගලයින් හා ආයතන කවරේද;
- (iv) නිවැරදිව නිර්ණය කළ බවට පිළිගත් සංශෝධන නොමැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
- (v) ඉහත (iv) හි සඳහන් පළාත් පාලන ආයතනවල නම් කවරේද;
- (vi) එම පළාත් පාලන බලප්‍රදේශ සඳහා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්නේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2017 ජනවාරි මස 10 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

528/16

ගරු බුද්ධික පතිරණ මහතා, — ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ ගම්මිරිස් නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම ගම්මිරිස් මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් ගම්මිරිස් ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගම්මිරිස් නිෂ්පාදනය ඉහළ දැමීමට රජය පියවර ගන්නේද;

(4)

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

709/16

ගරු එස්. විශාලේන්දිරන් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) 2015 ජනවාරි 8 වැනි දා සිට හඳුන්වා දෙන ලද දින 100 වැඩසටහන ආරම්භයේ සිට අද දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු සේවක පත්වීම් ලබා දී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම පත්වීම් ලබාදීමේදී සලකා බැලූ සුදුසුකම් කවරේද;

(ii) එලෙස පත්වීම් කොපමණ සංඛ්‍යාවක් ලබා දී තිබේද;

(iii) එම පත්වීම් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම පත්වීම් ලබා දී ඇති දෙමළ ජාතික සුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

723/16

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණයබරතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මුළු ණයබරතාවය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iii) එම ප්‍රතිශතය 2004 වර්ෂය වනවිට තිබූ ණයබරතාවයේ ප්‍රතිශතයට වඩා අඩුද වැඩිද;

(iv) එම ණය ගෙවීමට රජය යෝජනා කරන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෑතක සිට එම ණයබරතාවය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේද යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එම දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දිනපතා හා සති අන්ත පුවත්පත් සඳහා වෙන් කර ඇති මුළු මුදල කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

811/16

ගරු වමීන්ද විජේසිරි මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) (i) උච්ච පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම තනතුරට පත්වීමෙන් පසු පළාත් සභාවේ විවිධ ආයතනවල මේ දක්වා පුද්ගලයන්ට ලබා දී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;

(5)

- (ii) එම පුද්ගලයන්ගේ නම් හා රැකියා ලබා දී ඇති ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) රැකියා ලබා දීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය කවරේද;
- (iv) එම රැකියා අවස්ථා දේශපාලන පක්ෂ හේදයකින් තොරව ලබා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

828/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) හිඟුරාන සීනි කම්හලට අයත් ඉඩම්වල උක් වගා නොකරන කාලවලදී සහ උක් වගා නොකරන කොටස්වල විකල්ප බෝගයක් ලෙස වී වගාව කළ හැකි බව පිළිගන්නේද;
- (ii) සීනි කර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන ලෙස තුරුවිවෝල යායේ සහ දිසවාපි කලාපයේ වී වගාවට පියවර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේද;
- (iii) දැනට හිඟුරාන සීනි සමාගම කළමනාකරණය කරනු ලබන ගල්ඔය වැවිලි සමාගම විසින් උක් වගාව හැර වී වගාව හෝ වෙනත් වගාවක් සිදු කරන ගොවීන්ගේ ඉඩම් යළි අත්පත් කර ගන්නා බවට ලිපි එවා ඇති බව දන්නේද;
- (iv) උක් වගාවට හානි නොවන ලෙස වී වගා කරන ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

898/16

ගරු වමල් රාජපක්ෂ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2015 යල හා මහ සහ 2016 යල යන කන්න තුන තුළදී ලැබූ මුළු වී අස්වැන්න කොපමණද;
- (ii) එයින්, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය සහ ගබඩාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) මණ්ඩලය විසින් වී කිලෝවක් මිලදී ගත් මිල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2016.07.31 දිනට එම ගබඩාවල ඉතිරි වී ඇති වී තොග ප්‍රමාණය කොපමණද;
- (ii) එම ගබඩාවලින් විකුණා ඇති වී තොග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම වී තොග මිලදී ගත් පුද්ගලයන් හෝ සමාගම් සහ ඔවුන්ට වී තොග අලෙවි කළ මිල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) සතොස සහ වෙනත් රජයේ ආයතන සඳහා නිකුත් කර ඇති වී තොග ප්‍රමාණය කොපමණද;
- (ii) පුද්ගලයන් සහ සමාගම් සඳහා වී විකුණා ඇති හේතු කවරේද;
- (iii) සත්ව ආහාර සඳහා සහ මත්පැන් නිෂ්පාදනයට ලබා දී ඇති වී තොග ප්‍රමාණය සහ අලෙවි කළ මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

911/'16

ගරු ප්‍රසන්න රණතුංග මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2007 වසරේ සිට කැලණිය විශ්වවිද්‍යාලය, කථන හා ශ්‍රවණ විද්‍යාවේදී නමින් සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලාවක් ආරම්භ කළ බවත්;
 - (ii) මෙම උපාධි පාඨමාලාව, පළමු වසරින් පසුව කථන හා භාෂා විකිත්සාව සහ ශ්‍රවණවේදය නමින් විද්‍යාවේදී විශේෂ පාඨමාලාවන් දෙකක් ලෙස නම් කරන බවත්;
 - (iii) කථන හා භාෂා විකිත්සාව හැදෑරූ උපාධිධාරීන්, භාෂා විකිත්සාවලින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නා බවත්;
- එතුමා දන්වන්නෙහිද?
- (ආ) ශ්‍රවණවේදී උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

931/'16

ගරු චන්දිම ගමගේ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කළයුතු බව විදුලිබල පනතේ සඳහන්ව ඇති බව දන්නේද;
 - (ii) මේ වනතෙක් සිදු කර ඇති විදුලිය මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේද;
 - (iii) එසේ නම්, ඒ කවර අවස්ථාවලදීද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

937/'16

ගරු (මහාචාර්ය) ආඥා මාරසිංහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) දුම් රහිත දර උදුන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
 - (ii) ඒ සඳහා මෙතෙක් සිදුකර ඇති ආයෝජනය කොපමණද;
 - (iii) ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දැව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
 - (iv) ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති යටතේ, ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

945/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2015.12.09 දින සිට 2016.09.30 දින දක්වා වූ කාලය තුළදී පත් කරන ලද තානාපතිවරයන්, මහ කොමසාරිස්වරයන්, නියෝජ්‍ය තානාපතිවරයන්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයන් සහ එම මට්ටමේ වෙනත් තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරීන් සහ විදේශ සේවයට අයත් නොවන නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(7)

(ii) 2016.09.30 දින වනවිට ඉහත (i)හි සඳහන් වන තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන නිලධාරීන්ගේ නම්, වෘත්තීය සුදුසුකම්, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහ වර්තමානයේ දරන තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

948/'16

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමෙන් පසු තලාව, තඹුන්තේගම, ගල්නෑව හා ඉපලෝගම යන ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන් වූ භූමි භාගයන් ක්‍රමයෙන් අඩු වූ බවත්;

(ii) ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ වෙනුවෙන් ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව ඔබ අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ඉල්ලීම් ඉටුකිරීම සඳහා, 2014 වර්ෂය සඳහා කලාවැව ආසනයේ සංවර්ධනය සඳහා වෙන්වූ ප්‍රතිපාදනවලින්, එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ දිනය කවරේද;

(ii) ආදාහනාගාරය ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇත්තේ මන්ද;

(iv) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1004/'16

ගරු වාසුදේව නානායක්කාර මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) යුද්ධයෙන් පසුව සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාවට අයත් රත්න විශාල ප්‍රමාණයක් කඳවුරුන් හෝ භාරයේ තබා තිබේද;

(ii) මෙම රත්න තැන්පතු ගණනය කර තිබේද;

(iii) එම පුද්ගලයන්ගේ රත්න මෙතෙක් ඔවුන් වෙත යළි ලබා දී නොමැති බවට පැමිණිලි කර තිබේද;

(iv) ඉහත (i) සම්බන්ධයෙන් පවතින තොරතුරු කවරේද;

(v) එම හිමිකම්පෑම නිරාකරණය කිරීම සඳහා රජය මහින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

529/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ සාදික්කා වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;

(ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ සාදික්කා නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;

(iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම සාදික්කා මිලදී ගන්නේද;

(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් සාදික්කා ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සාදික්කා නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

901/'16

ගරු සුනිල් හදුන්වන්නේ මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) අධිකරණ රෙජිස්ට්‍රාර් II වන ශ්‍රේණියේ තනතුර, විධායක මට්ටමේ තනතුරක් ලෙස සලකන්නේද;

(ii) අධිකරණ රෙජිස්ට්‍රාර් III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේදී සපුරාලිය යුතු සුදුසුකම් කවරේද;

(iii) කළමනාකරණ සහකාර, ලඝු ලේඛක සහ භාෂා පරිවර්තක වැනි සමාන්තර ශ්‍රේණිවලින් අධිකරණ රෙජිස්ට්‍රාර් II වන ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබේද;

(iv) අධිකරණ රෙජිස්ට්‍රාර් III වන ශ්‍රේණියේ නිලධාරීන් 200 ක් පමණ II වන ශ්‍රේණියේ තනතුර සඳහා ඉල්ලුම්කර තිබියදී, ඒ පිළිබඳව නොසලකා ඉහත (iii)හි සඳහන් පිරිස සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මඟින් ඔවුන්ට අසාධාරණයක් සිදු නොවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

534/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ කවිපි වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;

(ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ කවිපි නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;

(iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම කවිපි මිලදී ගන්නේද;

(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් කවිපි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කවිපි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවට කවිපි ආනයනය කරන්නේද;

(ii) එසේ නම්, පසුගිය වසර පහ තුළ ආනයනය කළ කවිපි ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ශ්‍රී ලංකාව කවිපි අපනයනය කරන්නේද;

(9)

(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ අපනයනය කළ කවිපි ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2017 ජනවාරි මස 11 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

535/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ සෝයා බෝංචි වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා කාලය තුළ සෝයා බෝංචි නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම සෝයා බෝංචි මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් සෝයා බෝංචි ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) සෝයා බෝංචි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

910/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) යුද්ධයෙන් අවතැන්වූවන් රැදී සිටින වවුනියාව, පුංතොට්ටම් කඳවුර විවෘත කරන ලද දිනය කවරේද;
- (ii) එම කඳවුර තවමත් පවත්වාගෙන යන්නේද;
- (iii) එසේ නම්, දැනට එම කඳවුරේ පදිංචිකරුවන් සංඛ්‍යාව කොපමණද;
- (iv) එයට වැසිකිළි, ජල සහ විදුලිය පහසුකම් ලබා දී තිබේද;
- (v) එම අවතැන්වූවන් වෙනත් ස්ථානයක ස්ථිර වශයෙන් පදිංචි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේද;
- (vi) එසේ නම්, එය කවරේද;
- (vii) වසර ගණනාවක් වවුනියාවේ ජන ජීවිතයට හුරුවී සිටින එම ජනතාව සිංහල - දෙමළ සංහිදියාව සුරකීමින් එම ප්‍රදේශයේ ජීවත්වන බැවින්, ඔවුන්ට එම ස්ථානයේම නිවාස සංකීර්ණයක් ඉදිකර පදිංචි කරවීමට ඇති නොහැකියාව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

537/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ උඳු වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;

(10)

- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ උද්‍යෝගී නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවිතැනේ සෘජුවම උද්‍යෝගී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් උද්‍යෝගී ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) උද්‍යෝගී නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2017 ජනවාරි මස 13 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

547/16

ගරු බුද්ධික පතිරණ මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ රන් හා රිදී කර්මාන්තයේ නියුතු විශාල පිරිසක් සිටින බවත්;
- (ii) රන් හා රිදී මිල ඉහළ යාම හා වෙනත් හේතූන් නිසා මෙම කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බවත්;
- (iii) මෙම කර්මාන්තයේ නියුතුවුවන්ට රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) උක්ත කර්මාන්තයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පුද්ගලයන්ට නව කර්මාන්ත දියුණුකර ගැනීමට රජයෙන් සහන ලබාදීමට කටයුතු කර තිබේද;
- (iii) එසේ නම්, එම සහන කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) රන් හා රිදී මිල පාලනයට රජයෙන් ක්‍රියාමාර්ග ගන්නේද;
- (ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

680/16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ සුදුරු හා මාදුරු ප්‍රමාණය කොපමණද;
- (ii) ශ්‍රී ලංකාවට සුදුරු හා මාදුරු ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකාව තුළ සුදුරු හා මාදුරු වගා කරන්නේද;
- (ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;

(11)

- (iii) සුදුරු හා මාදුරු වගා නොකරන්නේ නම්, ඒ මන්ද;
- (iv) ශ්‍රී ලංකාව තුළ සුදුරු හා මාදුරු වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2017 ජනවාරි මස 24 වැනි අභ්‍යන්තර වාර්ෂික වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

682/16

ගරු බුද්ධික පතිරණ මහතා, — රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ආරක්ෂක සේප්පු සේවාව සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ දමා ඇති බවත්;
- (ii) එයින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වී ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) ආරක්ෂක සේප්පු සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට හේතු කවරේද;
- (ii) පාරිභෝගිකයන්ට අමතර වරප්‍රසාද ලබා දෙන්නේද;
- (iii) එසේ නම්, එම වරප්‍රසාද කවරේද;
- (iv) මෙම සේවාවේ ගාස්තු පහත දැමීමට කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

695/16

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය කොපමණද;
- (ii) එම ප්‍රමාණයෙන් ඊට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද;
- (iii) ආනයනය කරන ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ඊට අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය වගා කිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2017 ජනවාරි මස 25 වැනි බදාදා වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

697/16

ගරු බුද්ධික පතිරණ මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ලාක්ෂ්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;

- (ii) අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පිළිබඳව ගැටලු පවතින බවත්;
 - (iii) මෙම කර්මාන්තයට රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි බවත්;
- එතුමා දන්වන්නෙහිද?
- (ආ) (i) ලාක්ෂ්‍ය නිෂ්පාදන අපනයනය කරන්නේද;
 - (ii) එසේ නම්, 2015 වසර තුළ ලබාගත් අපනයන ආදායම කොපමණද;
 - (iii) අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීමට කටයුතු කරන්නේද;
 - (iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) රට තුළ ලාක්ෂ්‍ය කර්මාන්තයට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

698/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කොන්තමල්ලි ප්‍රමාණය කොපමණද;
 - (ii) ශ්‍රී ලංකාව කොන්තමල්ලි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකාව තුළ කොන්තමල්ලි වගා කරන්නේද;
 - (ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;
 - (iii) කොන්තමල්ලි වගා නොකරන්නේ නම්, ඒ මන්ද;
 - (iv) ශ්‍රී ලංකාව තුළ කොන්තමල්ලි වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2017 ජනවාරි මස 26 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

699/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාව ආනයනය කළ සුදු හඳුන් හා රත් හඳුන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) ශ්‍රී ලංකාව සුදු හඳුන් හා රත් හඳුන් ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රත් හඳුන් වගා කරන්නේද;
 - (ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;
 - (iii) සුදු හඳුන් හා රත් හඳුන් වගා නොකරන්නේ නම්, ඒ මන්ද;

(iv) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රන් හඳුන් වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

847/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුව ප්‍රදේශයේ, වන්නි සිංහලයන් ජීවත් වන ග්‍රාම නිලධාරි වසම් කවරේද;

(ii) එම ප්‍රදේශයේ දැනට ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ජනතාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අයිතිය රජය විසින් තහවුරු කර තිබේද;

(ii) එසේ නම්, ඒ කෙසේද;

(iii) උක්ත ජනතාවගේ සංස්කෘතික අන්‍යෝන්‍යතාවයන් හා පාරම්පරික උරුමයන් රැකගෙන ජීවත්වීම සඳහා රජය අනුග්‍රහයන් ලබා දී තිබේද;

(iv) එසේ නම්, ඒවා කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2017 ජනවාරි මස 27 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

848/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, වහකෝට්ටේ ප්‍රදේශයේ, පෘතුගීසි සම්භවයක් සහිත පුද්ගලයන් ජීවත්වන ග්‍රාම නිලධාරි වසම් කවරේද;

(ii) දැනට එම ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iii) මෙම පුද්ගලයන් ලංකාවේ වෙනත් ප්‍රදේශවල ජීවත්වන බවට වාර්තා වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ජනතාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අයිතිය රජය විසින් තහවුරු කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iii) එම ජනතාවගේ සංස්කෘතික අන්‍යෝන්‍යතාවයන් හා පාරම්පරික උරුමයන් රැකගෙන ජීවත්වීම සඳහා රජය අනුග්‍රහයන් ලබා දී තිබේද;

(iv) එසේ නම්, එම අනුග්‍රහයන් කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?